

එක්සත් ජනපද ගෙඩරල් බැංකුව ගෝලීය කළබැඳීනියට මැදිවෙයි

US Fed caught in global turbulence

නික් බ්‍රිතියේ විසිනි

2008 ජූනි 27

ජූනි 25 වන දින එක්සත් ජනපද ගෙඩරල් රිසර්ට් මන්ඩලය සිය පොලී අනුපාත ප්‍රමිතිය සියයට 2 මට්ටමේ පවත්වාගැනීමට ගත් තීන්දුව වනානි ප්‍රතිපත්ති තීරණයකට වඩා එක්සත් ජනපදයේ මෙන්ම ගෝලීය ආර්ථිකය තුළද දැන් ක්‍රියාත්මක ප්‍රබල බලවේයෙන් හමුවේ, ආන්ඩ්‍රොව් හා මහ බැංකු කවයන් තුළ වැඩිහිටි මංමුලාවේ ප්‍රකාශනයකි.

එක් අතකින්, එක්සත් ජනපදය තුළ ගැඹුරුවන අවපාතය ආර්ථික උත්තේෂනයක් සැපයීම සඳහා තවදුරටත් ලාභානු පාතිකය පහත ගෙවීමේ අවශ්‍යතාවය පෙන්වුම් කරයි. අනෙක් අතට, එක්සත් ජනපදයේ හා ගෝලීය වශයෙන් වර්ධනය වන උද්ධමනය මෙන්ම උද්ධමනකාරී පිළිනයන්ගේ සාධකයක් බවට පත්ව ඇති එක්සත් ජනපද බොලරයේ හිනවන අගය, පොලී අනුපාතික ඉහළ තැබීමකට අත වනයි. මේ තත්ත්වය තුළ මහ බැංකුව තීරණය කළේ කිසිවක් නොකර හිදීමයි.

එහි තීරණය නිවේදනය කරමින් ගෙඩරල් බැංකුවේ විවෘත ආර්ථික කමිටුව, නරක අතට හැරෙන එක්සත් ජනපද ආර්ථිකය හමුවේ හොඳ මූෂ්‍යනක් පෙන්වීමේ උත්සාහයක තීරත්ව සිටිය. "අලුත්ම තොරතුරු ඇගුවුම් කරන්නේ සමස්ත ආර්ථික කටයුතුවල ප්‍රසානයයි. ගෘහස්ථ වියදම් පිළිබඳ සමහර ආයතන මෙය පිළිබැඳු කරයි. අද දක්වා වෙළඳපොල දුවශිලතාවය ගක්තිමත් කිරීමට ගෙන ඇති පියවර සමග බැඳුනු මූල්‍ය ප්‍රතිපත්තියේ සැලකිය යුතු ලිහිල් කිරීම්, යථා කාලයේදී මධ්‍යස්ථා වර්ධනයකට මං පාදනු ඇති."

මෙම පුවාදැක්වීම්, බිස්නස් වික් සරාගාවේ ආර්ථික ලියුම්කරු වන මසිකල් මැන්ඩල් පහත දැකවෙන ප්‍රශ්න ඇසීමට පෙළම්විය. "මහ බැංකුව ජ්‍රීත් වන්නේ සුරාගනා ලෝකයක ද? වැඩිහිටි විරු කියාව හා කඩාවැවෙන නිවාස මිල ගනන් හමුවේ තෙල් මිල අහස උසට නැහි ඇති. එසේම, සිය අනාගත ආර්ථික බලාපොරාත්තු පිළිබඳ පාරිභෝගික වශ්වාසය

සම්මේලන මන්ඩලයට අනුව වාර්තාගත පහල මට්ටමකට වැට් ඇති,"

එක්සත් ජනපද ආර්ථිකයේ අලුත්ම වාර්තා, ආර්ථිකයේ රිනාතමක තත්ත්වය පෙන්වුම් කරයි. වාර්ථික අනුපාතයකට අනුව 1991 අවපාතයෙන් පසුව නව නිවාස අලෙවිය එහි පහල ම මට්ටමට ලැගාවුයේ, මැයි මාසය තුළ එකක 51,200 ක් දක්වා පහත වැට්මෙනි. වසරකට පෙර තත්ත්වය හා සසදන විට නව නිවාස අලෙවිය සියයට 40 කින් පහත වැට් තිබේ.

මේ පෙර නිවාස මිල ගනන් පිළිබඳ කේස් පිළිර් දරුණය පෙන්වුම් කර තිබුණේ, මැයි මාසය තෙක් වර්ෂය තුළ පහත වැට්ම සියයට 15.3 ක් බවයි. බොහෝ වෙළදපොල නිරික්ෂකයන් අනාවැකි පළකරන්නේ අවම වශයෙන් තත්ත්ව සියයට 15 ක වැට්මක් බලාපොරාත්තු වන බවයි.

නිවාස බුබුල බිඳ වැට්මේ ප්‍රතිපල වශයෙන් නිවාස හිමියන් මත ඇති කළ බලපැම පිළිබඳව මහ බැංකුවේ දත්ත මත පදනම්ව මූල්‍ය වෙළඳපොල කේන්දුය විසින් නිකුත් කළ සංඛ්‍යා මගින් ඇගුවුම් කළේය. රිට අනුව, පළමු කාර්තුව තුළ නිවාස හිමියන්ගේ ගුද්ධ වටිනාකම සියයට 2.9 ක වාර්ථික අනුපාතයකින් පහත වැට්, දෙවන කාර්තුමය පිරිසීමත් සමග, 2007 තෙවන කාර්තුව තුළ අත්දුටු ඉහලම මට්ටමේ සිට පහත වැට්ම්වල මුළු එකතුව බොලරු විලියන 2.23 වෙත ලැබා තිබේ.

කේන්දුය සඳහන් කළේ කාර්තුමය දත්ත ය ස්කිරීම ආරම්භ කළ 1952 වසර හා 1999 අතර කාලය තුළ අඛන්ඩව කාර්තු දෙකකදී ගුද්ධ අගය හැකිලි ගිය අවස්ථාවන් පැවතුණේ එකක් පමනක් බවය. ඒ, 1974 අවපාතය තුළය. වසර 2000 පටන් නිවාස හා මූල්‍ය වෙළඳපොලවල උග්‍ර කැලැඳීම මධ්‍යයේ එම සංසිද්ධිය තෙවරක් ප්‍රනරකරනය වූ අතර 1974 දී සිදුවූ හානිය ද ඉක්මවා ගියේය.

ඒසමග ම වෙනත් ස්වරුපයේ දහ සම්පත්වල ද සැලකිය යුතු වැටීමක් සිදුව තිබේ. ජනවාරි හා මාර්තු අතර කාලයේ විශ්‍රාමික ඉතුරුම් හා බද්ධ අරමුදල්වල කොටස් අගය පිළිවෙළින් සියයට 18.8 ක හා 31.1 ක වාර්ෂික අනුපාතයකින් පහත වැටුනි.

එක්සත් ජනපද ආර්ථිකය උත්තේජනය කරන තවත් පියවර අවශ්‍ය බව සලකන අය විසින් ගෙඩරල් බැංකු තිරනය විවේචනය කරයි. කෙසේ වූව ද, අනෙකුත් විවේචනයන් සලකන්නේ උද්ධමනය පහත හේමු සඳහා පොලී අනුපතිකය ඉහළ දැමිය යුතු බවයි.

ඡනි 25 වන දින ගිනෑන්සල් වයිමස් හි කතුවැකියේ තේමාව වූයේ මෙයයි. “ලෝක මහ බැංකුවක් තිබේ නම්, එහි මූල්‍ය ප්‍රතිපාදන කමිටුව අද දිනයේ උද්ධමන අනුපාතිකයන් දෙසත් අනාගත උද්ධමනය දෙසත් නෙත් යොමුකර පොලී අනුපාතික ඉහළ නාවතු ඇත. එහෙත් එවන් බැංකුවක් නොමැති වුවත් එට සමාන, ආයියාවේ හා මැද පෙරදිග බොහෝ රටවල් විසින් පිළිබිමු කරගන්නා මූල්‍ය ප්‍රතිපත්ති සහිත, එක්සත් ජනපද ගෙඩරල් බැංකුව තිබේ. ගෙඩරල් බැංකුව එම වගකීම බාර නොගන්නවා විය හැක. එහෙත් එම වගකීම බාරගැනීම තුවනට තුරුය. මන්ද යත් එය කැමති වුනා හෝ නොවුනා හෝ ගෙඩරල් බැංකු පහත් පොලී අනුපාතිකයන් ගේලිය උද්ධමනයට දායක වන බැවින්ය.”

එම කළාපයන්හි බොහෝ බැංකු සිය මුදල් එක්සත් ජනපද බොලරයට සමානුපාතිකව තබාගන්නා බව කතුවැකිය පෙන්නා දෙයි. ඒ අනුව එක්සත් ජනපදය පොලී අනුපාතික පහත හෙළන විට සම්පේශ්පාත ප්‍රාග්ධන ගලා එම මගින් සිය මුදලේ අගය ඉහළ තැගීම වලක්වාගැනීම සඳහා ඔවුන් ද එම මගම ගත යුතුය. කෙසේවුව ද උද්ධමනය දැන්වමත් සියයට 10 ක මට්ටමේ පවතින තතු තුළ මෙය තුවුදෙන්නේ මිල ගනන් තවදුරටත් ඉහළට තෙරපීමටය.

එහෙත් කතුවැකියෙන් ද පෙන්වාදෙන ආකාරයට, මෙම ගැටුලුවේ තවත් පැත්තක් ද ඇත. ආසියානු රටවලට, සියල්ලටත් වඩා විනයට උද්ධමනකාරී රෙරපිමේ ප්‍රතිපල වගයෙන් තම පොලී අනුපාතික ඉහළ දැමිමට බලකෙරුන හොත්, එවිට ඔවුන් එක්සත් ජනපද බොලරය සමග සිය බැඳීම් කපාහළ හැකිය. එය තුවුදෙනු ඇත්තේ එක්සත් ජනපද මූල්‍ය වත්කම්වල ආයෝජනය කර ඇති මුදල් පිටතට ගලායැමටය. “එහි ප්‍රතිපල එක්සත් ජනපදයට ඉහදායී නොවතු ඇත. මුදල බිඳුවැටී දේශීය උද්ධමනය තවත් ඉහළට තල්ල කරනු ඇත.”

මුහුනපා සිටින එම උහතේකෝරීකය හමුවේ සමහර ප්‍රධාන ආර්ථික ආයතන වැශ්‍යවුලක ලක්ෂන පහල කරයි.

ඡනි මුලදී පළකළ 2008 වසර සඳහා ලෝක බැංකුවේ ගේලිය මූල්‍ය වාර්තාවට අනුව “මෙය, ජාත්‍යන්තර ප්‍රජාවට මෙතරම් සංකීරන ප්‍රතිපත්තිමය අහියෝගයන්ට එකවිට මුහුන පැමෙ සිදුවූ දුරුලහ අවස්ථාවකි. ඉහළ නගින ගේලිය ආභාර හා ඉන්ධන මිල ගනත් පිළිබාදව වහාම පිළියම් සෙවීමේ පටන් ගේලිය පොදුගලික මූල්‍යයේ බිඳියාම ආම්බාන් කිරීම් ද, ඉහළම ආදායම ලබන රටෙහි ආර්ථික මන්දගාලීත්වය හසුරුවා ගැනීමේ අවශ්‍යතාවය හා දිගුකාලීන වර්ධනය හා ස්ථාවරත්වයට හානි නොවන ආකාරයට ආර්ථික ගතිකය තිරසාර කිරීම ද යනාදී වශයෙනි. එවන් අහියෝගයන් සමග පොර බැඳීමට සාමූහික අධිෂ්ථානය හා පැහැදිලි මුළුවක් අවශ්‍ය කෙරේ.” එහෙත් එම ගුනාංග දෙකෙහිම හිතයක් පවතියි.

සාමූහික අධිෂ්ථානය තොමොනිකම

“සාමූහික අධිෂ්ථානය” කෙසේ වෙතත් ලෝකයේ ප්‍රධාන මූල්‍ය අධිකාරයන් දෙකම විරැදුද අතට ක්‍රියාකරමින් සිටියි. අවමුඛ මූල්‍ය අරුවුදයට ප්‍රතිචරු වශයෙන් ගෙඩරල් බැංකුව පොලී අනුපාතික පහත හෙළදී, යුරෝපීය මධ්‍යම බැංකුව (රීසිඩ්) එය අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළ අතර ලබන සතියේදී එහි පදනම් අනුපාතය සියයට 0.25 කින් ඉහළ නාවතු ඇත.

යුරෝපීක්ලාඩීය රටවල පාරිභෝගික උද්ධමනය රීසිඩ් හි ඉලක්කයවූ සියයට 2 ට වඩා ඉහළ තැගී අතර විරුෂික අනුපාතයකින් එය මැයි මාසයේදී සියයට 3.7 කට තැගුනි. වැටුප් ඉහළ තැගුවීමේ ඉල්ලීම්වලට එරෙහිව පූර්ව හංග ප්‍රහාරයක් එල්ල කිරීමට රීසිඩ් බලා සිටියි.

“විශේෂයෙන්ම, ඉහළ අනුපාතයකින් ගුම පරිමාව යොදාගැනීමත්, ලිහිල් තොමොනික උද්ධමනය රීසිඩ් හැකි තත්ත්වයන් රීසිඩ් තැගුවීමේ එහි ප්‍රතිච්ඡාලීත් නිසා විවෘත ප්‍රතිච්ඡාලීත් නැතිය” යි රීසිඩ් අධිපති එන් ක්ලූබ්‍රේ රීවෙට් ප්‍රකාශ කළේය. “මෙම සන්දර්භය තුළ උද්ධමනකාරී වැටුප් මිල සරපිලයක් ගැස්සී යාමේ අන්තරාය, විශේෂයෙන්ම වෙතන, උද්ධමනයට දැරුණකයක් වන තැන්හිදී උග්‍ර විය හැකිය,” යි මහු පැවසිය.

වෙනත් ව්‍යවහාරින් කිවහාත්, උද්ධමනයට එරෙහිව එවන තත්වයන් රීකැනීමේ යුරෝපීය කමිකරු පන්තියේ වැශ්‍යවුල ව්‍යාපාරයකට මුහුනපා සිටින රීසිඩ් ය, අවධානයක් මුදාහැරෙන පරිදී පොලී අනුපාතයකින් ඉහළ දමනු ඇත.

මෙම අතර ගෙඩරල් බැංකුව ආහාර හා ඉන්ධන මිල ඉහළයැමි, ආර්ථිකයෙන් ඉවතට ඇදී යනු ඇතැයි ද, "ලද්ධමනය මෙම වසර අග භාගයේ හා ලබන වසර තුළ මධ්‍යස්ථා වනු ඇතැයි බලාපොරාත්තු වේ." එහෙත් මෙය නොද පදනමක් ඇති අනාවැකියකට වඩා බලාපොරාත්තුවක් පමණි.

සියල්ල ඇගවුම් කරන්නේ මිල ගනන් කවුරටත් ඉහළ යැම කෙරෙහිය. ලෝක බැංකුවට අනුව ඉහළ ආහාර මිල එසේම පවත්නා අතර තෙල් මිල කවුරටත් ඉහළ තැගිනු ඇත. සමහර අනාවැකිවලට අනුව තෙල් බැරලයක් බොලර් 200ක් හෝ 250ක් තෙක් පවතා ඉහළ තැගිය හැක.

2007 වසර ආරම්භයේ බැරලයක් බොලර් 53 සිට වර්තමානයේ බොලර් 136 තෙක් ඉහළ යැමෙන් පාරිභෝගිකයාගේ වාර්ෂික වියදම බිලියන 2600 කින් පමණ එනම් ලෝක දළ දේශීය තිමැවුමෙන් සියයට 4.5 ක අගයක් දක්වා වැඩිවි ඇත.

එයට ම සීමාවූ මිල තැගිමකට බොහෝ වෙනස් ආකාරයට තෙල් මිල ඉහළ යැම, ආර්ථිකයේ අනෙකුත් අංශ කරා ද ගලායමින් තිබෙන බවට ඇගවුම් පවතී. ජූනි 25 වන දින ගිනැන්ෂල් විසින් පත්‍රය "ගෝලීය ආර්ථිකය පුරා නොලැබන් කරන උද්ධමනයේ

භුතයෙකු" පිළිබඳව අනතුරු ඇගවිය. තෙල් යෙදුවුම් මත රඳපවතින ප්‍රධාන සමාගම් දැන් මිල ඉහළ දැමීම් මතින් ගමන් කරමින් සිටින බව එය සඳහන් කරයි. බව කෙමිකල්ස් සමාගමේ ඉතිහාසයේ විශාලතම මිල ඉහළ දැමීම වන සියයට 25 ක මිල වැඩිකිරීමක් නිවේදනය කළේය. සමාගම සඳහන් කළේ මිල වැඩිකිරීම් "විශ්මය ජනක" පිරිවැය ඉහළ යැම සමහන් කර ගැනීමේ උත්සාහයක් බවය.

ගිනැන්ෂල් විසින්ස් ආර්ථික තීරු රවක මාරින් වූල් සඳහන් කළේ ලෝකය "ලද්ධමනකාරී භාන්ච මිල කුනාවුවක් හා අවධමනකාරී මූල්‍ය කුනාවුවක්" යන කුනාවු දෙකේම් ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

වර්තමාන තත්ත්වයේ වඩා වැදගත් ලක්ෂණයක් වන්නේ මෙම කුළුයාවලීන් කෙතරම් ඉක්මනීන් සිදුවන්නේ ද යන්නයි. වසරකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ගෝලීය මූල්‍ය ආයතනවලින් නිකුත්වූ ප්‍රධාන වාර්තාවලින්, උද්ධමනයේ අවදානම හා මූල්‍ය හැල හැජ්පිම්වල හැකියාව පෙන්වාදී තිබුනි. එහෙත් එවා ඒ වන විට ක්ෂේත්‍රයේ සාපේක්ෂව කුඩා වලාවන් පමණි. ලෝක ආර්ථිකය දෙක කුනකටත් වැඩි කාලයක් තුළ මූහුනපා ඇති වඩාත් බලගතු අර්බුදය හමුවේ දැන් තත්ත්ව නාටකාකාර ලෙස වෙනස්වී ඇත.